

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නාවලපිටිය නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නගර සභා ආඥා පනතේ (255 අධිකාරය) 181(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නාවලපිටිය නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

නගර සභාවේ මූල්‍ය වර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැස්ම කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, නගර සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කාර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳව වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2019 වර්ෂයේ බැංකුවට ලැබී තිබුන රු.736,000 ක ප්‍රේෂණ ගිණුම්ගත කර නොතිබුණි.	හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කරන බව.	ප්‍රේෂණ හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට පිළියෙල කළ ශේෂ පත්‍රයේ පොදු ගබඩා ගිණුමේ දක්වා තිබුණු ශේෂ උපලේඛනය සමඟ සැසඳීමේ දී රු.566,217 ක වෙනසක් විය.	ඉදිරියේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂ අදාල උපලේඛන සමඟ සසඳා නිවැරදි කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.12,770,525 ක වත්කම් ශේෂ 8 කට අදාළ ලේඛන, උපලේඛන, ශේෂ සනාථ ලිපි, ලිපිගොනු යනාදිය ඉදිරිපත් නොකිරීම නිසා, ඒවා සතුටුදායක ලෙස සත්‍යාපනය කිරීමට නොහැකි විය.	ඉදිරියේ දී ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කරන බව.	එක් එක් ගිණුම් ශේෂයන් තහවුරු කිරීමට අදාළ ලේඛන, ලිපිගොනු හා උපලේඛන පවත්වා ගත යුතුය.

1.7 අනුකූල නොවීම
නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පාර්ලිමේන්තු පනත්			
1987 අංක 18 දරන නගර සභා ආඥා පනත (255 වන අධිකාරය)			
72(1) හා 72(4)	සමාලෝචිත වර්ෂයේ සභාව විසින් හඳුනා ගෙන තිබුණු අනවසර ඉදිකිරීම් 06 ක් සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි.	ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමටත්, නීතිමය කටයුතු සිදු කිරීමටත් නියමිත බව.	අනවසර ඉදිකිරීම් සම්බන්ධව නීත්‍යානුකූලව ක්‍රියා කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි			
(i) මුදල් රෙගුලාසි 371(2)	අත්තිකාරමක් එය දෙන ලද කාර්යය නිම කළ විගසම පියවීමට කටයුතු කළ යුතු වුවත්, 2016 සිට ලබා ගන්නා ලද රු.126,532 ක අත්තිකාරම් 03 ක් පියවීමට කටයුතු කර නොමැති බව නිරීක්ෂණය විය.	නිරවුල් කිරීමට කටයුතු කරන බව.	කාර්යය නිම කළ විගස අත්තිකාරම් පියවිය යුතුය.
(ii) මුදල් රෙගුලාසි 571(3)	2016 වර්ෂයේ සිට 2024 දක්වා කාලයට අදාළ කාලය ඉකුත් වූ රු.2,778,645 ක් වටිනා තැන්පතු 58 ක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	- එම -	කාලය ඉකුත් වූ තැන්පතු නිරවුල් කළ යුතුය.

(ඇ) 1988 මැයි 07 දිනැති අංක 1988/22 දරන පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛය	වරිපනම් බදු අය කිරීම සඳහා සහා බල ප්‍රදේශයේ සියළු නිශ්චල දේපල වසර 05 කට වරක්වත් තක්සේරු කළ යුතු වුවත්, අවසන් වරට තක්සේරු කර වසර 15 ක් ගත වී තිබුණ ද, 2024 වර්ෂය සඳහා ද, 2009 වර්ෂයේ සිදු කළ තක්සේරුව පදනම් කර ගෙන නගර සභාව විසින් වරිපනම් අය කර තිබුණි.	තක්සේරු කිරීමේ කටයුතු තක්සේරු දෙපාර්තමේන්තුවෙන් සිදු කරමින් පවතින බව.	වසර 05 කට වරක් දේපල තක්සේරු කර වරිපනම් අය කළ යුතුය.
--	--	---	---

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.67,466,349 ක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.44,102,142 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(i) වරිපනම් හා බදු	15,261,500	14,871,800	13,848,229	18,855,298	14,422,500	14,280,765	14,453,260	17,831,727	
(ii) කුලී	50,344,500	64,139,754	37,529,317	168,297,025	47,679,000	47,677,525	25,780,445	141,686,588	
(iii) බලපත්‍ර ගාස්තු	1,050,000	1,428,485	1,411,385	912,070	875,000	1,336,250	1,336,250	894,970	
(iv) වෙනත් ආදායම්	23,310,000	43,870,704	37,357,356	27,234,668	8,850,000	9,597,300	8,128,564	20,721,319	
එකතුව	89,966,000	124,310,743	90,146,287	215,299,061	71,826,500	72,891,840	49,698,519	181,134,604	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණපහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වරිපනම් හිඟය රු.18,855,298 ක් වූ අතර, එම හිඟය තුළ ඒකකයක හිඟය රු.50,000 ට වැඩි හිඟ පවතින වරිපනම් ඒකක 39 කට අදාළව රු.6,846,167 ක හිඟ ශේෂයක් ද වූ අතර 1987 අංක 18 දරන නගර සභා ආඥා පනතේ (255 වන අධිකාරිය) 170 වගන්තිය ප්‍රකාරව කටයුතු කර අයකර නොතිබුණි.	හිඟ ආදායම් අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් අය කර ගත යුතුය.
(ආ) කුලී සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට බදු කුලී හිඟය රු.166,491,203ක් වූ අතර එම හිඟය තුළ 2019 වර්ෂයේ සිට සුපිරි වෙළඳ සංකීර්ණය සඳහා රු.122,249,932ක් ද, පොදු කඩ සඳහා රු.38,635,097ක් ලෙස එකතුව රු.160,885,029ක හිඟ ශේෂයක් විය.	ඉදිරියේ දී හිඟ ගාස්තු අය කර ගන්නා බව.	හිඟ ආදායම් කඩිනමින් අය කර ගත යුතුය.
(ඇ) උසාවි දඩ හා මුද්දර ගාස්තු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.762,162 ක් හා මුද්දර ගාස්තු රු.15,989,400 ක් අය විය යුතුව තිබුණි.	- එම -	-එම -
(ඈ) වෙනත් ආදායම් (i) දැන්වීම් පුවරු ගාස්තු 1988 අගෝස්තු 23 වන දිනැති අංක 520/07 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන ලද පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථා) පනතේ 39.1.2 ප්‍රකාරව 2020 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ආයතන 159 කින් අය කළ යුතු රු.894,470 ක දැන්වීම් පුවරු ගාස්තු අය කිරීමට කටයුතු කර නොතිබුණි.	හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් අය කර ගත යුතුය.

(ii) ත්‍රිරෝද රථ නැවතුම් ගාස්තු

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ත්‍රිරෝද රථ, වෑන් රථ හා ලොරි රථ නැවතුම් ස්ථාන 31 කින් රු.7,901,944 ක හිඟයක් පැවති අතර මෙම හිඟය තුළ අවුරුදු 01ත් 05ත් අතර කාලයට රු. 2,842,458ක් සහ අවුරුදු 05ට වැඩි කාලයට අදාළ රු.3,855,705ක හිඟයක් ද විය.

හිඟ ආදායම් අය කර ගැනීමට පියවර ගන්නා බව.

හිඟ ආදායම් කඩිනමින් අය කර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය

2023 මාර්තු 20 වන දින කැබ් රථයක් අනතුරට පත්වීම හේතුවෙන් රු.103,500 ක අලාභයක් සිදු වී ඇති බව 2023 අප්‍රේල් 03 වන දින ඉදිරිපත් කරන ලද මු.රෙ.104(3) පරීක්ෂණ වාර්තාවෙන් දක්වා තිබුණ ද, මු.රෙ. 104 (4) පරීක්ෂණයක් සිදු කර වගකිවයුතු පාර්ශවයන් හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

මු.රෙ.104(4) පරීක්ෂණ වාර්තාව ලද පසු ඉදිරි කටයුතු සිදු කරන බව.

නිර්දේශය

මු.රෙ.104(4) පරීක්ෂණ කඩිනමින් අවසන් කර අලාභය අය කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

(අ) 2020 වර්ෂයේ සිට පැවත එන රු.915,003 ක ණයහිමි ශේෂ 03 ක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

කඩිනමින් නිරවුල් කිරීමට කටයුතු කරන බව.

නිර්දේශය

ණයහිමි ශේෂ නිරවුල් කළ යුතුය.

(ආ) 2020 සැප්තැම්බර් 28 දිනැති, අංක 2020/06 දරන පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛය අනුව සභාවේ අතිරික්ත මුදල් සභාවට ආදායම් උත්පාදනය සිදු කළ හැකි ආකාරයේ ව්‍යාපෘතිවල, දේපළ සංවර්ධනය කිරීම හෝ බහුතර ජනතාවට පොදු පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිවල ආයෝජනය කළ හැකි වුවත්, එසේ කිරීමකින් තොරව සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට රු. 17,996,995ක් ස්ථාවර තැන්පත්වල ආයෝජනය කර තිබූ අතර බැංකු ජංගම ගිණුමේ රු. 41,436,300ක් නිශ්ක්‍රීයව පැවතුණි.

ව්‍යාපෘති සඳහා අතිරික්ත මුදල් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගන්නා බව.

අතිරික්ත මුදල් චක්‍රලේඛ ප්‍රකාරව ප්‍රාදේශීය සංවර්ධනයට යොදා ගත යුතුය.

(ඇ)	2021 ජූලි 08 දිනැති අංක 2235/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතේ 8 වන වගන්තිය සමග කියවිය යුතු ඒ පනතේ 21 වන වගන්තිය යටතේ සංශෝධිත සැලසුම් හා ගොඩනැගිලි නියෝග iv කොටසේ 83.1 වගන්තිය අනුව 2020 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලය තුළ අනුමත කරන ලද ගොඩනැගිලි අයදුම්පත්‍ර 88 ක් සඳහා අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.	පරීක්ෂා කර ඉදිරියේ දී අනුකූලතා සහතික නිකුත් කරන බව.	අනුකූලතා සහතික නිකුත් කළ යුතුය.
(ඇ)	2019 වර්ෂයේ සිට අය විය යුතු ක්‍රීඩාංගණ ගාස්තු රු.1,535,820 ක් අය කර නොතිබුණි.	අදාළ ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.
(ඉ)	2021 වර්ෂයේ හඳුනා ගත් වරිපනම් අක්‍රමිකතාවය සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 104(4) පරීක්ෂන සිදු කර වගකිවයුත්තන් හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	මු.රෙ.104(4) අවසන් වාර්තාව ලද පසු ඉදිරි කටයුතු සිදු කරන බව.	අරමුදලට සිදු කළ අලාභය අය කළ යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ උන උපයෝජිත දේපළ හා පිරිසත

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව සතු එකතුව රු.2,782,750ක් වටිනා ට්‍රැක්ටර් ටෙලර් 09ක් වසර 10ක කාලයක සිට නිශ්ක්‍රීය හෝ උන උපයෝජිතව පැවතුණි.	ඉදිරියේ දී අපහරණය කිරීමට කටයුතු සිදු කරන බව.	අපහරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ අනුමත සේවක සංඛ්‍යාව හා තර්ථ සේවක සංඛ්‍යාව සැසඳීමේ දී තනතුරු 14 ක පුරප්පාඩු 29 ක් හා එක් තනතුරක අතිරික්ත සේවකයින් සංඛ්‍යාව 06 ක් විය.	පළාත් පාලන දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව.	පුරප්පාඩු සම්පූර්ණ කරගෙන මහජන අවශ්‍යතා කාර්යක්ෂමව ඉටු කළ යුතුය.